



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

**AA3 විභාගය - 2018 ජනවාරි**

**ප්‍රශ්න සහ යෝජිත උත්තර  
විෂය අංක (AA31)**

**මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය  
(FAR)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
අංක 540, පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

**ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය**  
 අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය  
**AA3 විභාගය - 2018 ජනවාරි**  
**(AA31) මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය**  
**යෝජිත උත්තර**

**A කොටස**

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.  
 (මුළු ලකුණු 20)

**1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

අදාළ බව :

ගිණුම් ප්‍රකාශනවල තොරතුරු ප්‍රයෝජනවත් තොරතුරු වීමට නම් ඒවා තීරණ වලට එළැඹීම සඳහා අදාළ වන ඒවා විය යුතුය. ව්‍යාපාරයක් පිළිබඳව වර්තමාන සහ අනාගත තීරණකරණයෙහිලා පාදක කරගත හැකි හා ගිණුම් ප්‍රකාශ පරිශීලකයන්ගේ අතීත ඇගයීම තහවුරු කිරීම හෝ නිවැරදි කිරීමට උදවු වන ආකාරයේ තොරතුරු සැපයේ නම් ඒමඟින් අදාළභාවය යන ගුණාංගය සපිටේ.

මෙහිදී මූල්‍ය වාර්තා භාවිත කරන්නන්ට ව්‍යාපාර, ආර්ථික කටයුතු පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙන බවත් සහ තොරතුරු පිළිබඳ අධ්‍යයනය කිරීමට උනන්දුවක් ඇති බවත් උපකල්පනය කෙරේ.

විශ්වසනීය නියෝජනය

මූල්‍ය වාර්තා මගින් ආර්ථික සිද්ධීන් වචනවලින් සහ සංඛ්‍යාවලින් ඉදිරිපත් කරයි. එලදායි බව උදෙසා මූල්‍ය තොරතුරු අදාළ සිද්ධීන් පමණක් ඉදිරිපත් නොකරයි. නමුත් ඉදිරිපත් කිරීමේ දී සිද්ධීන් අවංකභාවයෙන් යුතුව ඉදිරිපත් කළ යුතුය. ඉතා නිවැරදි / අවංක ඉදිරිපත් කිරීමක් වීමට නම් එහි පහත අංග 03 තිබිය යුතුය.

- සම්පූර්ණ බව
- අපක්ෂපාතී බව
- වැරදිවලින් තොර බව (ලකුණු 05)

**2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

	=	5,000,000 - 3,000,000	=	<b>2,000,000</b>
බදු පදනම				
ධාරණ අගය	-	2,500,000		
(a) තාවකාලික වෙනස්කම්	=	2,500,000 - 2,000,000	=	<b><u>500,000</u></b>
				(ලකුණු 02)
(b) විලම්බිත බදු පදනම	=	500,000 x 28%	=	<b><u>140,000</u></b>
				(ලකුණු 03)
				(මුළු ලකුණු 05)

### 3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- (a) - වඩා කාර්යක්ෂම සහ සඵලදායී ලෙස ප්‍රාග්ධනය වෙන් කිරීම සඳහා මූල්‍ය ප්‍රාග්ධනය සපයන්නන් හට ලබාගත හැකි තොරතුරුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම
- විවිධ වාර්තාකරණ ප්‍රමිත ඇති කරන හා කාලයන් සමග වටිනාකම් නිර්මාණය කිරීමේ ආයතනයක් සතු හැකියාවට බලපාන ප්‍රමාණාත්මක සියලු ආකාරයේ සාධක සන්නිවේදනය කරන සාංගමික වාර්තාකරණයට වඩා හොඳින් එකිනෙකට සම්බන්ධ වූ කාර්යක්ෂම ප්‍රවේශයක් ලබාදීම
- ප්‍රාග්ධනවල බහුවිධ ප්‍රවේශය සඳහා (මූල්‍ය, නිෂ්පාදිත, ස්වභාවික සහ මානව ප්‍රාග්ධනය යනාදී) වගවීම සහ නියෝජ්‍යත්වභාවය (භාරකාරත්වය) වැඩිදියුණු වීම සහ ඔවුන් අතර අන්‍යෝන්‍ය රැඳීයාව පිළිබඳව අවබෝධයක් ලබාදීම ප්‍රවර්ධනය කිරීම
- කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් වටිනාකම් නිර්මාණය කිරීමට අවධානය යොමු කරන ඒකාබද්ධ සිතුවිලි, තීරණ ගැනීම සහ ක්‍රියාකාරකම් සඳහා සහාය වීම

(ලකුණු 02)

- (b) 1. සංවිධානමය දළ විශ්ලේෂණය හා බාහිර පරිසරය
2. ව්‍යාපාරික ආකෘතිය
3. ප්‍රාග්ධන කළමනාකරණය
4. ඇල්මැති පාර්ශ්වයන්ගේ සබඳතා
5. උපායමාර්ග සහ සම්පත් වෙන් කිරීම
6. පිටත දර්ශනය
7. අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලනය

(ලකුණු 03)

(මුළු ලකුණු 5)

### 4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ උදාහරණ	(රු. '000)
ආයෝජන ක්‍රියාකාරකම්වලින් පැන නගින මුදල් ප්‍රවාහය:	
යන්ත්‍ර ඉවත් කිරීමෙන් (පෙරවැඩ 01)	750
වත්කම් මිලදී ගැනීම [3,000 - (2,500 - 1,000)]	(1,500)

පෙරවැඩ 01	යන්ත්‍ර ඉවත් කිරීම	(රු. '000)
පිරිවැය	1,000	ක්ෂය (පෙරවැඩ 02)
ලාභාලාභ ගිණුම	500	විකුණුම් ක්‍රියාවලියෙන් ලැබීම්
	<u>1,500</u>	<u>1,500</u>

පෙරවැඩ 02	(රු. '000)
අය කළ මුළු ක්ෂය	1,250
දැනට පවතින යන්ත්‍රයේ ක්ෂය (2,000 - 1,500)	(500)
ඉවත් කළ යන්ත්‍රයේ ක්ෂය	750

(ලකුණු 05)

**A කොටසෙහි අවසානය.**

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.  
(මුළු ලකුණු 30)

**5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

(a)	- වියදම් ලෙස හඳුනාගත යුතු වටිනාකම	රු.
	පර්යේෂණ වියදම	= 3,000,000
	කාර්යමණ්ඩල පුහුණු කිරීමේ පිරිවැය	= 300,000
	විකුණුම් ප්‍රවර්ධන පිරිවැය	= 50,000
		= <u><u>3,350,000</u></u>

	- අස්පාෂ්‍ය වත්කමක් ලෙස ප්‍රාග්ධනික කළ යුතු වටිනාකම	
	පේටන්ට් බලපත්‍රය *	= 25,000
	වෘත්තීයමය ගාස්තු	= 250,000
	අස්පාෂ්‍ය වත්කම්	= <u><u>275,000</u></u>

\* පේටන්ට් අයිතිය ප්‍රමාණාත්මක වන බවට උපකල්පනය කරන ලදී.

(ලකුණු 06)

(b)	පොලිය (20,000 x 15% x 11/12)	= 2,750,000
	ආයෝජන ආදායම	= (300,000)
	ප්‍රාග්ධනික කළ හැකි ණය ගැනුම් පිරිවැය	= <u><u>2,450,000</u></u>

(ලකුණු 04)  
(මුළු ලකුණු 10)

**6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

		සී/ස දියසෙන්	සී/ස මිගාර
දළ ලාභ අනුපාතය	=	(8,350 / 28,750) x 100	
	=	<b>29%</b>	<b>30%</b>

දියසෙන් සමාගමේ දළ ලාභ අනුපාතය සමග සසඳා බැලීමෙන් ඉතා සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි. මීට හේතු විය හැක්කේ විකුණුම් ඉහළ යාම සහ විකුණුම් පිරිවැයේ පහළ යාම විය හැකිය.

		සී/ස දියසෙන්	සී/ස මිගාර
ශුද්ධ ලාභ අනුපාතය	=	$(5,220 / 28,750) \times 100$	
	=	<u>18.16%</u>	<u>25%</u>

සී/ස මිගාර සමාගමට සාපේක්ෂව සී/ස දියසෙන් සමාගමේ දළ ලාභ අනුපාතයේ ඉතා සුළු ඉහළ යාමක් පෙන්නුම් කළ ද, දියසෙන් සමාගමට සාපේක්ෂව මිගාර සමාගමේ ශුද්ධ ලාභ අනුපාතය 7% කින් ඉහළ ගොස් ඇත. දියසෙන් සමාගමට සාපේක්ෂව මිගාර සමාගමේ පරිපාලනය විකුණුම් හා බෙදාහැරීමේ සහ මූල්‍ය සම්බන්ධ වියදම්වල පහළ යාම මීට හේතු ලෙස දැක්විය හැකිය.

		සී/ස දියසෙන්	සී/ස මිගාර
යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය	=	$(5,220 / 22,030) \times 100$	
<b>(ROCE)</b>	=	<u>24%</u>	<u>32.64%</u>

දියසෙන් සමාගමට සාපේක්ෂව මිගාර සමාගමේ ඉහළ ශුද්ධ ලාභ අනුපාතයක් තිබීමේ ප්‍රතිඵලයක් ලෙස දියසෙන් සමාගමට සාපේක්ෂව මිගාර සමාගමේ යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය (ROCE) අගය ද ඉහළ අගයක් ගනී.

		සී/ස දියසෙන්	සී/ස මිගාර
ක්ෂණික වත්කම් අනුපාතය	=	$(10,470 - 5,240) / 3,200$	
	=	<u>1.63 : 1</u>	<u>2.08 : 1</u>

දියසෙන් සමාගමට සාපේක්ෂව මිගාර සමාගමේ ක්ෂණික වත්කම් අනුපාතය වැඩිය. මිගාර සමාගමේ විශාල මුදල් ප්‍රමාණයක් ණයගැතියන් තුළ පවතී. ක්ෂණික වත්කම් අනුපාතයේ සම්මත මිනුම වන්නේ 1:1 ය. එමනිසා සමාගම් 2 ම ක්ෂණික වත්කම් අනුපාතය 1 ලෙස පවත්වාගත යුතුය.

		සී/ස දියසෙන්	සී/ස මිගාර
ණය එකතු කිරීමේ කාලසීමාව	=	$(2,840 / 20,125) \times 365$	
	=	<u>දින 52</u>	<u>දින 60</u>

මිගාර සමාගමේ ණය එකතු කිරීමේ කාලසීමාව වැඩිය. ණය එකතු කිරීමේ කාලය ඉහළ යාම නිසා විකුණුම් ඉහළ ගොස් වැඩි ලාභයක් හිමිකර ගැනීමට එය හේතුවක් වී ඇත.

(ලකුණු 10)

## 7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

සීමාසහිත ABC සමාගමේ

2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (වක්‍ර ක්‍රමයට)

		(රු. '000)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය		
බදු පෙර ශුද්ධ ලාභය (1,900 + 600)		2,500
ක්ෂය		500
පොලී වියදම		380
		3,380
ආදායම් බදු ගෙවීම (පෙරවැඩ 01)		(550)
		2,830
කාරක ප්‍රාග්ධනයේ වෙනස්කම්		
තොගයේ අඩුවීම	500	
වෙළෙඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ වල වැඩිවීම	(2,940)	
වෙළෙඳ සහ අනෙකුත් ගෙවීම්වල අඩුවීම	(640)	(3,080)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය		(250)
මූල්‍ය ක්‍රියාකාරකම්		
ණය ආපසු ගෙවීම්	(900)	
පොලී ගෙවීම් (පෙරවැඩ 02)	(400)	
නිදහස් කළ නොහැකි වරණීය කොටස් ප්‍රාග්ධනය නිකුත් කිරීම්	1,500	
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය		(200)
ආයෝජන ක්‍රියාකාරකම්		
කාලපරිච්ඡේදය තුළ මුදල් සහ මුදල් සමාන දෑවල		
ශුද්ධ වෙනස්වීම		(50)
2016.04.01 දිනට මුදල් සහ මුදල් සමාන දෑ		300
2017.03.31 දිනට මුදල් සහ මුදල් සමාන දෑ		250

පෙරවැඩ:

පෙරවැඩ 01

ආදායම් බදු

මුදල්	550	ශේ/ඉ/ගෙ	200
ශේ/ප/ගෙ	250	ලාභාලාභ	600
	<b>800</b>		<b>800</b>

පෙරවැඩ 02

පොලිය

මුදල්	400	ශේ/ඉ/ගෙ	60
ශේ/ප/ගෙ	40	ලාභාලාභ	380
	<b>440</b>		<b>440</b>

(මුළු ලකුණු 10)

aat  
SRI LANKA

**B කොටසෙහි අවසානය.**

අනිවාර්ය ප්‍රශ්න දෙක (02) කි.  
(මුළු ලකුණු 50)

**8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

(a)

සීමාසහිත ගජබා පොදු සමාගම  
2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
විස්තීරණ ආදායම් ප්‍රකාශනය

		(රු. '000)
විකුණුම් (160,000 - 1,200)		158,800
විකුණුම් පිරිවැය (107,000 + 125)		(107,125)
දළ ලාභය		51,675
<b>අනෙකුත් ආදායම්:</b>		
බෙදාහැරීමේ වැන් රථය ඉවත් කිරීමෙන් ලද ලාභය (පෙරවැඩ 01)	768.75	
බොල්නය සඳහා අධි ප්‍රතිපාදන වෙනස් කිරීම (පෙරවැඩ 06)	855	1,623.75
		53,298.75
<b>වියදම්:</b>		
බෙදාහැරීම (පෙරවැඩ 04)	20,546.25	
පරිපාලන (පෙරවැඩ 03)	12,220	32,766.25
		20,532.50
මූල්‍ය වියදම් (පෙරවැඩ 05)		(6,100)
		14,432.50
<b>බදු පෙර ලාභය:</b>		
බදු (පෙරවැඩ 07)		(3,500)
බදු පසු ලාභය		10,932.25
<b>අනෙකුත් විස්තීරණ ආදායම්</b>		
ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය		2,000
මුළු විස්තීරණ ආදායම		<b>12,932.50</b>

(ලකුණු 10)



(b)

සීමාසහිත ගජබා පොදු සමාගම

2017.03.31 දිනට

මූල්‍ය තත්ව ප්‍රකාශනය

(රු. '000)

<b>වත්කම්:</b>			
<b>ජංගම නොවන වත්කම්</b>			
දේපළ, පිරිසිදු හා උපකරණ			30,662.50
<b>ජංගම වත්කම්</b>			
නොගය		9,375	
වෙළෙඳ ලැබිය යුතු දෑ (11,000 - 100)	10,900		
අඩු කළා - අඩමාණ ණය වෙන් කිරීම	(545)	10,355	
බැංකුවේ ඇති මුදල්		3,000	
අතැති මුදල්		200	22,930
<b>මුළු වත්කම්</b>			<b>53,592.50</b>
<b>හිමිකම් සහ වගකීම්</b>			
ප්‍රකාශිත ප්‍රාග්ධනය		20,000	
රඳවාගත් ඉපැයුම්		15,432.50	
ප්‍රත්‍යාගණන සංචිත		2,000	37,432.50
<b>ජංගම නොවන වගකීම්</b>			
නිදහස් කළ හැකි වරණීය කොටස් ප්‍රාග්ධනය		5,000	
බැංකු ණය		1,500	6,500
<b>ජංගම වගකීම්</b>			
බැංකු ණය		1,500	
වෙළෙඳ ගෙවිය යුතු දෑ		6,000	
ගෙවිය යුතු ආදායම් බදු		1,900	
උපචිත වියදම්		260	9,660
			<b>53,592.50</b>

(ලකුණු 07)

(c)

**සීමාසහිත ගජබා පොදු සමාගම**  
**2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා**  
**ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය**

	සාමාන්‍ය කොටස්	ප්‍රත්‍යාගණන සංචිත	රඳවාගත් ඉපැයුම්	එකතුව
ඉ/ගෙ ශේෂය - 01.04.16	20,000	-	6,500	26,500
ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය	-	2,000	-	2,000
වසරේ ලාභය	-	-	10,932.50	10,932.50
අතුරු ලාභාංශය	-	-	(2,000)	(2,000)
	<b>20,000</b>	<b>2,000</b>	<b>15,432.50</b>	<b>37,432.50</b>

**මූල්‍ය වාර්තාවලට සටහන්**

2017 මාර්තු 31 දිනට පැවති සාමාන්‍ය කොටස් සඳහා කොටසකට රු. 1/- බැගින් වූ අවසාන ලාභාංශයක් ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

(ලකුණු 03)

(d)

විස්තරය	ඉඩම	ගොඩනැගිලි	මෝටර් රථ	කාර්යාල උපකරණ	එකතුව
<b>පිරිවැය:</b>					
16.04.01 දින ශේෂය	20,000	5,000	15,000	4,000	44,000
ඉවත් කිරීම්	-	-	(2,300)	-	(2,300)
ප්‍රත්‍යාගණනය	-	2,000	-	-	2,000
<b>2017.03.31 දිනට ශේෂය</b>	<b>20,000</b>	<b>7,000</b>	<b>12,700</b>	<b>4,000</b>	<b>43,700</b>
<b>ක්ෂය</b>					
16.04.01 දිනට ශේෂය	-	2,000	6,000	2,600	10,600
වසරේ ක්ෂය (පෙරවැඩ 02)	-	200	3,606.25	500	4,306.25
ඉවත් කිරීම්	-	-	(1,868.75)	-	(1,868.75)
17.03.31 දිනට ශේෂය	-	2,200	7,737.50	3,100	13,037.50
<b>17.03.31 දිනට ධාරණ අගය</b>	<b>20,000</b>	<b>4,800</b>	<b>4,962.50</b>	<b>900</b>	<b>30,662.50</b>

(ලකුණු 05)

(මුළු ලකුණු 25)

පෙරවැඩ:

පෙරවැඩ 01 ඉවත් කිරීමේ ගිණුම

පිරිවැය	2,300	මුදල්	1,200
ලාභාලාභ	768.75	ක්ෂය	1,868.75
	<b>3,068.75</b>		<b>3,068.75</b>

පෙරවැඩ 02 වසරේ ක්ෂය

මෝටර් රථ ඉවත් කිරීම	431.25
ඉතිරිය	3,175
	<b>3,606.25</b>

මෝටර් රථ ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්ෂය

$(2,300 / 4) \times 3 \frac{3}{12} = 1,868.75$

පෙරවැඩ 03 පරිපාලන වියදම්

ශේෂ පිරික්සුම	11,460
ක්ෂය - ගොඩනැගිලි	200
කාර්යාල උපකරණ	500
උපවිත දුරකථන සහ විදුලිය	60
	<b>12,220</b>

පෙරවැඩ 04 බෙදාහැරීමේ වියදම්

ශේෂ පිරික්සුම	16,740
ක්ෂය - මෝටර් වාහන	3,606.25
උපවිත ප්‍රචාරණය	200
	<b>20,546.25</b>

පෙරවැඩ 05 මූල්‍ය වියදම්

ශේෂ පිරික්සුම	5,600
නිදහස් කළ නොහැකි වරණීය කොටස් ලාභාංශ	500
	<b>6,100</b>

පෙරවැඩ 06 වෙළෙඳ ලැබිය යුතු දෑ සඳහා ප්‍රතිපාදන

බොල්ණය	100	ශේ/ඉ/ගෙ	1,500
ලාභාලාභ	855		
ශේ/ප/ගෙ	545		
	<b>1,500</b>		<b>1,500</b>

පෙරවැඩ 07 ආදායම් බදු ගිණුම

මුදල්	2,000	ශේ/ඉ/ගෙ	400
ශේ/ප/ගෙ	1,900	ලාභාලාභ	3,500
	<b>3,900</b>		<b>3,900</b>

## 9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A)

(a) කීර්තිනාමය ගණනය කිරීම

මව් සමාගම විසින් කළ ආයෝජනය	=	12,000	
පාලනය කළ නොහැකි හිමිකම	=	3,000	
	=		15,000

අඩු කළා - ශුද්ධ වත්කම්වල සාධාරණ අගය

ප්‍රකාශිත ප්‍රාග්ධනය	=	7,000	
පොදු සංචිත	=	1,800	
රඳවාගත් ඉපැයුම්	=	2,000	(10,800)
කීර්තිනාමය	=		<u>4,200</u>

(ලකුණු 05)

(b)

සීමාසහිත ගැමුණු පොදු සමාගමේ  
2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ඒකාබද්ධ විස්තීරණ ආදායම් ප්‍රකාශනය

(රු. '000)

විකුණුම් (250,000 + 110,000 - 2,000)		358,000
විකුණුම් පිරිවැය (140,000 + 72,000 - 2,000 + 100)		(210,100)
දළ ලාභය		<b>147,900</b>
අනෙකුත් ආදායම්:		
පොලී ආදායම (800 + 250 - 600)	450	
ලාභාංශ ආදායම (1,600 + 45 - 500)	1,145	
අනෙකුත් ආදායම් (1,550 - 600 - 400)	550	2,145
		150,045
වියදම්:		
බෙදාහැරීම් (40,000 + 13,500)	(53,500)	
පරිපාලන (10,000 + 3,000 - 600)	(12,400)	
මූල්‍ය (8,000 + 2,000 - 600)	(9,400)	(75,300)
බදු පෙර ලාභය		74,745
ආදායම් බදු (14,500 + 2,000)		(16,500)
වසරේ ලාභය		<b>58,245</b>

(ලකුණු 14)

(B) වෙනස්වීමට තුඩු දෙන ලදැයි සිතිය හැකි හේතු:

1. ජංගම අනුපාතය:

- වෙළෙඳ ණයගැතියන්ට දුන් ණය කාලසීමාවේ අඩු කිරීම
- තොග රඳවා ගැනීම අවම කිරීම
- ණයහිමියන් විසින් ණය පියවීමට දුන් කාලසීමාව වැඩි කිරීම

2. ණය එකතු කිරීමේ කාලසීමාව:

- ණයට විකුණුම්වල පහළ යාම
- විකුණුම් වැඩි කරගැනීම සඳහා ණයගැතියන්ට ණය කාලසීමා පහසුකම් වැඩි කිරීම

3. තොග රඳවා ගැනීමේ කාලසීමාව:

- චලනය නොවන අයිතමයන්ගේ පැවතීම
- විකුණුම්වල වැඩිවීම අපේක්ෂාවෙන් තොග රඳවා ගැනීම වැඩිවීම

(ලකුණු 06)  
(මුළු ලකුණු 25)



**C කොටසෙහි අවසානය.**


---

***Notice :***

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2017 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

*All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)*